

## අමාවතුරෙහි බුදුගුණ සංවර්ණනාව

මහාචාර්ය කනාගමුවේ රාජුල හිමි

සිංහල ගද්‍ය සාහිත්‍යවලිය පෝෂණය කළ වස්තු විෂයාත්මක අතින් බුදු ගුණ සංවර්ණනාව වැදගත්ම සාධකයක්ව පවතී. නව අරහාදී බුදුගුණ අතුරින් තෝරා ගත් එක් බුදු ගුණයක් හෝ නව අරහාදී බුදු ගුණයම වර්ණනා කරමින් සිංහල ගද්‍ය ගුන්ප් ලියැවේ ඇති බව විරත්තන සිංහල සාහිත්‍ය විමර්ශනයෙන් පැහැදිලි වේ. අමාවතුර, බුත්සරණ, පූජාවලිය, සාරාජ්‍ය සංග්‍රහය ගුන්ප් නිදුසුන්ය. පේරවාද බුදු දහමින් ශිරීල සංස්කෘතියකට අනුගත වූ සිංහල ජනතාවට විවිධ සමය සමයාත්තර බලපෑම නිසා තදනුගත සරල වාම මාවතින් ඉවත්වී නිරමාණවාදී සංකල්ප තුළ එල්බත් සංස්කෘතියකට අවතිරණ වීමට මග විවර විය. බෝධිසත්ත්ව වරිතයෙහි උත්තුගතාව පුවා දක්වමින් විර විකුමානවීත බලයෙන් බෝධිත් ගුණ සංවර්ණනාව මහායාන ද්‍රේශනයෙන්ද ලොව මැලුමිකාර දේවවාදී දාජ්ඡියෙන් තේරානවීත මහානුහාව සම්පත්න නිරමාණවාදී සංකල්ප හින්දු දහමින්ද සිංහල ජන සමාජය තුළ ප්‍රතිශ්යාපිත වී ක්‍රියාත්මක වූ අයුරු පොලොන්නරු පුර රාජධානී පුරයෙන් දැක ගැනීමට පුළුවන. සැම ක්‍රියාදාමයක් තුළින්ම මේ පරිවර්තන ස්වරුපය දිස්වන්නට විය. පේරවාද බුදුහමින් දැමුණු ජනතාවකගේ මේ විපර්යාසය වටහාගත් තත්කාලීන හික්ෂුන් වහන්සේලා හා උගත් ශිඹි ජනතාව එමගින් ජනතාව මුදවා ගැනීමට සුදුසු විකල්ප තොරත්තාව වූහ. එහි එක් ප්‍රතිථිලයකි නව අරහාදී බුදුගුණ පාදක කර ගනිමින් සිංහල ගද්‍ය ගුන්ප් බිජිවීම.

### ගුන්ප් නාමය

අමාවතුර නව අරහාදී බුදුගුණයෙන් "පුරිසදම් සාරථී" ගුණය පදනම් කරගෙන ලිය බුද්ධවරිත කතාවකි. බුද්ධවරිතය පාදක කරගෙන ලිය දැනට විදාහමාන වන මුල්ම කානීය වන්නේ ද අමාවතුරයි. අමාවගේ ගැලීම, අමාතය නැමැති ජල ප්‍රවාහය යන්න ගුන්ප් නාමයෙන් දිවතින වන අර්ථයයි. අමත යනු නිවතට යෙදු නමකි. වතුර යනු ජලයට ඕස්සයට ප්‍රවාහයට යෙදු නමකි. ජලයට වැමුණු දෙයක් මහමුහුද කරා ඇදී යන්නා සේ බුදු බණින් සත්ත්වයන් නිවත කර පමුණුවයි. ගුන්පයේ බොහෝ පරිවශේද අවසන් කරන තැන කතුවරයා බුදුරුදුන් පුරිසදම් සාරථී වන බැවින් "සතුන් සතන්හි දුලද බිඳ දමා අමා මහ නිවත් පැමිණ වූ අයුරු" යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේද මේ ගුන්ප් නාමය සිහියේ තබාගෙනය. සත්ත්වයන් අමාව කරා

නිවන කරා පමුණුවන හෙයින්ද, අමාතමය මිසය, අමාතමය ප්‍රවාහය යන අර්ථයෙන් ද මේ ගුන්පයට "අමාවතුර" යැයි නම් තැබුවේ විය.

ඛුදුන් වහන්සේ සතුව පැවති අදාන්තයන් දමනය කිරීමේ ගුණය අමාවතුරෙන් කියවේ. එකැබෑන් කතුවරයා මේ ගුන්පය "පුරිසදම් සාරලී පද වර්ණනා" යනුවෙන්ද නම් කර ඇත. ගුන්ප ආරම්භයේදීම කතුවරයා (දුර්දාන්ත දමන පරිවශේදය) තම ගුන්පයේ වස්තු විෂය, පායක පිරිස, ගුන්ප රවිත හාජාව හා රවනා රිතිය පිළිබඳව ප්‍රකාශ කරයි.

"ඉතිපි සො හගවා ..... යනු විස්තර කරන් ඛුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියන් තොපිලිවතින් එහි "පුරිසදම් සාරලී" යන පදය ගෙනැ අප ඛුදුන් පෙරැම් පුරා ඛුදුවැ දෙවිරම් වෙහෙර පිළිගෙනැ එහි වෙසෙමින්, තුන්ලෙවිහි සැරිසුරු විෂම පුරුෂයන් දමා අමාමහා නිවන් පැමිණ වූයේ තොවියන් තුදීජනන් සඳහා සියලුසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ."!

ගුන්ප කරණයෙන් අපේක්ෂිත සියලු අරමුණු මේ. එකම පායයෙන් ප්‍රකාශනය. ගුන්ප අවසානයේ දී කතුවර නාමයන් ගුන්ප නාමයන් සඳහන් කොට ඇත.

"ගුරුලිගෝලීන් විසින් කරන ලද අමාවතුර නම් පුරිසදම් සාරලී පද වර්ණනා නිමි."<sup>2</sup>

මේ පායයෙන් නිමාකරන ලද අමාවතුර නිවැරදි, පැහැදිලි, නිරවුල් ආකෘතික පරිසමාජ්‍යීයන් යුත් අදිනම සිංහල ගදන කාවන වශයෙන් සැලකීමට පුළුවන. ගුන්පයට තොරා ගත් වස්තුවිෂය වෙනත් සිංහල ගදන ගුන්ප රවකයෙකුට වඩා ඉතා රසවත්ව ල ගත්තා සුළු රවනයෙන් පුක්තව ඉදිරිපත් කිරීම ගුරුලිගෝලීන්ගේ රවනයෙහි ඇති සුවිශේෂිතාවයි. යොදාගත් හාජාව, රවනා රිතිය තම ගුන්ප ආරම්භක ප්‍රතිඵා පායයට අනුගත වනසේම යොදාගෙන ඇත.

### ආකෘතිය

ගුන්ප ප්‍රතිඵා පායයේ සඳහන් වන පෙරැම් පුරා, ඛුදුවැ දෙවිරම් වෙහෙර පිළිගෙනැ යන පදනුය ගුන්පයට සැපයු පෙරවදනක් බඳුය. බේසන් ආත්ම හාවයන්හිදී ද විෂම සත්ත්වයන් දමවාලු ඛුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන ආත්ම හාවයේදී තම විත්ත සත්තානයේ වූ විෂම විත්තාවන් ද සහමුලින්ම නැසු සේක. ඛුදුවීමෙන් පසු තුන්ලෙවිහි විසු අදාන්තයන් දමවාලු සේක. පරිවශේද දහංටක් පුරා දිවෙන අමාවතුර තුළින් මේ නිවැරදි ආකෘතික පරිසමාජ්‍යීය දැකීමට පුළුවන. දුර්දාන්ත දමන කතාවෙන් බේසන්හින් විෂම සත්ත්වයන් දමවාලු අයුරු කියයි. ස්වසන්තාන දමන කතාවෙන් තම විත්ත සත්තානයේ කෙලෙස් නම් විෂම ගත් දමවාලු අයුරුන් පරසන්තාන දමන කතාවේ සිට බුහුම දමන කතා තම් වූ පරිවශේද සොලොස ඛුදුවීමෙන් පසු විෂම සත්ත්වයන් දමවාලු අයුරුන් කියයි. දෙවි, මිනිස්, යක්, බුහුම, තිරිසන් ආදි අන්කප්‍රකාර සත්ත්වයන් දමවාපු අයුරු ඒ කතාතුළට ඇතුළත්ය. එහිදී

කතුවරයා තම වස්තුවිෂයටත්, පාදක පිරිසටත් මතාව වැටහෙන කතා පුවත්ම තොරාගැනීමට අරපරස්සම් වී ඇති අපුරු විශිෂ්ටය.

"ගුරුලේගෝමීන්ගේ 'අමාවතුර' තරම් බොහෝ වියතුන්ගේ සම්හාවනාවට ලක් වූ අනෙක් සිංහල ගද්‍ය කාවචයක් නම් නැත්තේය. ඒ නම් ගුරුලේගෝමීන් විසින් අපුත් දැයක් කියාපාන හේදින් නම් නොවේ. මහු වස්තුකොට ගත්තේ බුදුරුදුන් විසින් ඇතැම් අදාන්ත පුද්ගලයන් දමනය කළ අපුරු කියාපාන කරා වස්තු සම්හයකි. මේවා වෙනත් සිංහල ගද්‍ය කාඩින්හිද ඇතුළත් වේ. එහෙත් ගුරුලේගෝමීන් තරම් ඒවා ල ගත්තා පරිදී, රමණීය බස් වහරකින් කියා පැමුව සමත් වූ අන් පැයැණි\_සිංහල ලේඛකයෙක් නැත. එපමණක් නොවේ කරා වස්තුව සකසා ඉදිරිපත් කිරීම විසින් ද ගුරුලේගෝමීන් තරම් සමත්වූ අන් ලේඛකයෙකු ගැන අපට සිතිය නොහැක. හළ පුන්තේ කවරදීද, හැර ගත පුන්තේ කවරදීද. එහිලා උපයෝගි කරගත පුතු රවනා විලාසය හා බස් වහර කුමක්ද යනු ගුරුලේගෝමීන් මැනවින් පසක් කරගත් දේක."

තම වස්තුවිෂය තිවු වන සේ කතා තොරාගත් කතුවරයා ගුන්ථිය අවසානයේදී එහි සංක්ෂිප්තය ඉදිරිපත් කරයි.

"මෙසයින් තුන්ලෙවිහි සැරිසැරු උපාලි ගහපති ඇ සිටුවනුදු, කුටදන්ත ඇ බමුණුනුදු, අරාසන් ඇ රුජනුදු, අගල්මල් ඇ සොරුනුදු, සහිය ඇ පරිබාරකයනුදු, සවිවක ඇ තුවට දරුවනුදු, පාධිකපුත ඇ තුවටනුදු, සවිවබද්ධක ඇ ජිලියනුදු, බාවාරි ඇ තවුසනුදු, සාක්‍යාහික්වූ ඇ මහණනුදු, තන්දේපනාජු ඇ තාග රාජයනුදු තාලාගිරි ඇ මහානාගයනුදු, ආලවක ඇ යක්ෂයනුදු, රාජු ඇ අපුරුනුදු, සක්දෙවරජනු ඇ දෙවියනුදු, බක ඇ බණුනුදු, දමා අමාමහනිවන් පමුණුවමින් ...."<sup>14</sup>

ඒ ඒ පරිවිෂ්දයන්හි දමුණු සත්ව වරිත නාමයන්ගෙන් හඳුන්වා තදනන්තරව කතුවරයා ඒ එක් එක් පරිවිෂ්දයක් නම් කර ඇති අපුරුද අනුපිළිවෙළින් ගුන්ථාවසානයේදී දක්වන්නේ ආකෘතික සත්දර්හයේ විශිෂ්ටත්ව ගුණය ප්‍රකට කරවමිනි.

"අමාවතුරහි පළමුවන පරිවිෂ්දය බුද්ධත්වය සඳහා පෙරුම් පිරු බෙදි සත්ත්වයන්ගේ වරිත ලක්ෂණ දැක්වෙන ජාතක වස්තු රාජියක මානසකා පාය හඳුන්වනු පිණිස ලියවුණකි. ඒ පරිවිෂ්දය ජාතක වස්තු අරබයා සම්පාදින අගනා සුව් පත්‍රයක් වැන්ත. දෙවැන්නෙහි පටන් තුන්වන පරිවිෂ්දය අවසානය තෙක් දක්නට ලැබෙන්නේ සිද්ධාර්ථ කුමාර වරිතය ද මුදු බව ලැබූ තැන් පටන් බුද්ධ වරිතයෙන් කොටසක් ද කියනු පිණිස කරන ලද රමණීය වර්ණනයකි. නැවත නැවත කියවිය හැකි සේ ලියවුණු මෙතරම් අගනා බුද්ධ වරිත වර්ණනයක් ගුන්තිල කාවචයයෙහි හැර අනෙක් සිංහල පොතක නොදක්නා ලැබේ. සිවිවන

පරිවිෂේෂයෙහි පටන් අවසානය තෙක් පසුලොස් පරිවිෂේෂයකින් වර්ණනා කරන ලද්දේ බුදුන් වහන්සේගේ ගුණ, තුවණ, බුද්ධිය, කරුණාව, මෙමතිය නිර්හය භාවය, වාදයෙහි තුරු බව යන ආදී වරිතාංග යන් හෙළිකෙරෙන වෘත්තාන්ත සමූහයකි. ඒ වෘත්තාන්තයන් ඒ ඒ තැනට උවිත වර්ණනයන්ගෙන් හැඳින්වීමෙන් හෙළිවන්නේ ගුරුලිගෝලීපුගේ ශේෂය ක්‍රිත්වය ය.”<sup>15</sup>

අමාවතුර කතුවරයාගේ ආකෘතිය පිළිබඳ මාර්ටින් විකුමසිංහයන්ගේ ඉහත නිර්වචනයෙන් ද පැහැදිලිවම පෙනෙන්නේ කිසිදු තැනෙක තම අනුපිළිවෙළ නොසිද ගුන්පාවසානය තෙක්ම රැකගෙන ඇති බවයි. එහි කිසිදු තැනෙක දුර්වලතාවන්, ඩින ගතියක් දැක්ක නොහැකිය. අදාන්තයන් දමනය කිරීමේ වස්තුවිෂය තෝරා ගැනීමේදී ද කතුවරයා තම නීක්ෂණ පරිකල්පනය මනාව යොදාගෙන ඇතේ. බුදුන්ගෙන් දැමුණු සන්ත්වයන් මේ මේ කොටසට පමණක් සීමා නොවේ යන අදහස පායකයාට ඒන්තු ගැනීමේදී අදාළ කතා පුවත් තෝරා ගැනීමේදී කතුවරයා සිය පාණ්ඩිත්ත්වය විභද කරවා ඇතේ.

“බුද්ධ කාලයේ ඉන්දියාවේ සිටි සැම්බාල්, මානවක, ගැහපති, බමුණු, රජ අදීන්ගේ වරිත හා මවුන් හික්ම වූ අපුරු දක්වා ඇතේ. මෙවැනි පිරිසක් තෝරා ගත්තේ බුද්ධ කාලීන ඉන්දියාවේ සියලු කුල ගෝතුවලට අයන් වුනුන් රාජ රාජ මහාමත්‍යවරුනුන් බුද්ධ බලයෙන් දැමුණු බව දැක්වීම සඳහාය. එදා පැවැති වර්ණ හේදයද සංකුමණය කළ අපුරු එයින් කියන්නට උත්සාහ ගෙන තිබේ. එහි සමාජය පමණක් නොව බොධ්ධ නොවූ පැවැදි සමාජය ද බුදු රජු ඉත්මවුහ. සෙසු ආගමික පූර්ණයන්, තායකයන් ද දැමු පරිදි දැක්වීම සඳහා තාපස, පරිබාජක, දිගම්බර, ජරිල, හික්ෂු යන පූර්ණයන්ගේ ප්‍රවෘත්ති ද අනුළත් කළහ. ගුරුලිගෝලීන් ජීවන් වූ සමයේ නොව බුද්ධ කාලීන ඉන්දියාවේ ජීවන් වූ ආගමික පූර්ණ පක්ෂ සියලුලම මෙයට ඇඳා ගත්තේය. එසේම එදා ජීවන් වූ මිනිසුන්ගේ පුද පූර්ණවත් සැලකිල්ලට හා සම්මානනයට පානු වූ නාග, යක්ෂ, අසුර, දේව, මුහුම අමානුෂික පූද්ගලයන් ගැන ද කරුණු අනුළත් කළේය. කරුණු රස කිරීම, ඉදිරිපත් කිරීම හා එය සකස් කළ අන්දම ගැන සලකන විට මේ කර්තාවරයා ඒ අතින් ඉතා දක්ෂයෙකු බව කිව යුතුය.”<sup>16</sup>

### පායක පිරිස

කතුවරයා සිය ගුන්ථ ප්‍රතියා පායයේදී තම පායක පිරිස පිළිබඳව ද සඳහන් කරයි. “නොවියන් ඩුදී ජනන් සඳහා” යනුවෙන් පායක පිරිස හදුන්වයි. මෙහි නොවියන් යනු සිය භාෂාව පිළිබඳ අල්පාවලබාධය නොව පාලි සංජ්‍යාත ආදී මව භාෂාවන් පිළිබඳ අවබෝධය අඩු පිරිසය.

"නොවියත් ඩුදී ජනයන් සඳහා ගුන්පියක් ලිවීම එතරම් පහසු කාර්යක් නොවේ. ත්‍රිපිටක පාලියේ තැනින් තැන එන රසවත් කථාවන් එක් රෝකොට ඒවා සිංහලට ව්‍යවහාර පරිදි කපා කොටා මට්ටම් කොට ගෙනු රවනාවලියකි අමාවතුර. එහි එන හැම කථාවක්ම ත්‍රිපිටක සාහිත්‍යයෙන් ද දත් හැකිය. පාලි පොතකින් හොඳට අසා දැන පුරුදු කථාවක් ව්‍යවද අමාවතුරෙහි එය දැක්වෙන්නේ අමුතුම නිර්මාණයක් ලෙසටය."\*

පාලි හාජාවෙන් ත්‍රිපිටක අධ්‍යයන කරගත නොහැකි සත්පුරුෂ ධර්මකාම් පිරිස වෙනුවෙන් අමාවතුර ලියා ඇතේ. සියබස පිළිබඳ හසල දැනුමක් ඇති රසවත් කථා කියවා ඒ තුළින් දිවනින අර්ථ රසය උකහා ගත හැකි පිරිසක් නොවියත් ඩුදී ජනන් යනුවෙන් ආමත්ත්‍යණය කොට ඇතේ. ඔවුහු බුද්ධීමත්තු වෙති. සරල නොවූ අමාවතුර බස ගුන්පි ව්‍යවහාර ගත හාජාවට සම්පය. එවැනි බසක අරෝද්ග්‍රහණය භූදේක් බුද්ධීමත්තු වෙනුවෙන්ම මූල්‍ය විය.

"පාලි රිතිය ගුරු කොටගත් ගුරුලිගෝමීන් අතින් හැඩ ගැසුණු දේශීය මාර්ගයක් ලෙස සැලකිය යුතු අමාවතුර රිතිය කවර බසක ව්‍යවද උසස් සරල රිතියට දෙවන නොවන්නකි. අමාවතුර රිතිය එකල උගනුන් කථා කළ බසට නොව ගුන්පාරුඩ් රිතියට ඩුරු ව්‍යවති. අමාවතුර කියවන බුද්ධීමත්තු තුළ නටගත්නේ බුද්ධීයෙන් එකිය වුණු විසිනුරු ලොවකට පිවිසියෙකු තුළ ඇතිවන අදින හැඟීමය."\*

මේ විවාරක මතවාදයන්ගත් පැහැදිලි වත්තේ අමාවතුර පායික පිරිස වනාහි සියබසින් රිතින ගුන්පි කියවා අසා අරෝද්ග්‍රහණය කරගතහැකි උගත් පිරිසක් බවයි. කතුවරයා නොවියත් යනුවෙන් සිය පායික පිරිස හඳුන්වා ඇත්තේ පාලි හාජාව පිළිබඳව අවබෝධය ඇති අය මිසක සියබස පිළිබඳ අනවබෝධ ඇත්තන් නොවන බව ගුන්පාගත ප්‍රච්චත් හා රිතින හාජාව, ගෙලිය පිළිබඳව විමර්ශනය කරන විට පැහැදිලි වේ.

## රවනා රිතිය

කතුවරයා සියබසින් ගුන්පිය රවනා කිරීමට යොදාගත්තා රිතිය සැකෙටි රිතියකි. වවන ඉතා අරපරෝසසම්න් යොදා ගත්තා කතුවරයා එයින් මනාව ප්‍රයෝගන ගනිදි. කිව යුත්ත ඉතාම කෙටියෙන් එහෙත් අරෝද්ග්‍රහණයට හානි නොවන ලෙස බස යෙදීමේදී අමාවතුර රිතියට සම්පි විය හැකි වෙනත් එකදු ගුන්පියක් හෝ හෙළ සාහිත්‍යයෙන් සොයා ගැනීමට නොහැකිය. විද්‍යාවතුවරිතින්, ධර්මසේන හිමියන් මෙන් විස්තරාත්මක රවනා රිතියක් ගුරුලිගෝමීන්ගේ අමාවතුරින් දැකිය නොහැකිය. තමන් යොදා ගත්තා පද කිපයකින් විශාල අර්ථ පරිසරයක් මවාපැමෙහි සමත් රවනා රිතියකි අමාවතුර රවනා රිතිය.

"පාලි ගුන්පියෙහි ආ පෙළුට ඉතා ලංච හිය හෙළ බසකින් අමාවතුර ලියවී ඇති බව කීම තිවැරදිය. පාලි පායියෙහි ආ අදහස අඩු වැඩි

නොකොට හෙළ බසින් තැබීම අමාවතුර රවනයෙහි මහු ගත් මගය. තමන් නිපද වූ උපමාවක් හෝ විස්තරයක් හෝ මහු අමුතුවෙන් එහි එක් කොට නැත. මුත්සරණෙහි හෝ රත්නාවලියෙහි කතුවරයා හෙළ බසින් අටුවාහි ආ කරා හෙළ බසට තැගීමේදී එය රසගන්වනු සඳහා ඔවුන්ගේම උපමාත් දෙයුන. අදහසුන් පුළුල් කළන. ගුරුල්ගේමිහු එසේ නොකරනි. හෙළ බසින් ලියවුණු පායය ස්වාධීන වූ සරල හෙළ බසින් යොදමින් ඒ අදහසෙහි කිසිදු අඩුවක් හෝ වැඩියක් නොවන අපුරින් සිය බසට නාගා දුන. එය පෙළඳස් වහර හෙළඳස් වහරට තැගීමෙහි මහු තුළ වූ උපන් සපන්කමිය. බැරි කමෙක් නොවේ. එසේ ඇවැයි තන්හි වස්තු විකාශනය කොට රස කරා හෙළඳස් වහරින් අනුවාද ලිවීමෙහි ද මහු ගත් සමතෙකු බව ධර්මපුද්ධිකාවෙහි පූජු කළිරු කරාව ම සාධක කොට දක්වනු හැකිය.”<sup>9</sup>

අමාවතුර රවනා රිතිය හෙළබසින්ම රවින වූ තමුන් කතුවරයාගේ හාජා පටුන්ත්වයක් එමගින් කියාපාන්නේ නොවේ. මහුගේම ධර්මපුද්ධිකාවෙන් දිස්වන්නේ සකු බසෙහි හසල දැනුමයි. හෙළ බසෙහි තරම විදහා දක්වන්නට අමාවතුර රවනා රිතිය මෙහෙය වූයේ කිව යුත්ත පද දෙක තුනකින් සරලව එහෙන් ගාමිහිරවන් අත්‍යාන්ත්වත් දැක්වීමෙහිලා අමාවතුර බස තරම වෙනත් බසක්, රවනා රිතියක් වෙනත් සිංහල ගදා ගුන්පායකින් හමු නොවේයි.

“කියයුතු දෙය ඉතා කෙරියෙනුත් පහැදිලිවන් කිය හැකි උගෙන්ගෙන් ගුරුල්ගේම් අගුරණයය. වෙනත් ගුන්ප කාරයකුට පිටු ගණනාවකින් වුවද කියවා තීමකර ගත නොහැකි වර්ණනයක් ගුරුල්ගේම් වැකි කිපයකින් වඩා ව්‍යක්තව කියයි. සරල කෙටි ගෙලියක් පිය කළ ගුන්ප කාරයන් අනුරෙන් ගුරුල්ගේම් තරම් මුදුනට නැංගෙක් අද දක්වාන් සිංහලයට පහළ නොවේය. කෙරිවුන් සරලවුන් පද තුන හතරකින් මහු රසවත් වැකියක් මවයි. එවැනි වැකි කිපයකින් මහා දිග පුවතක් හකුලා කිම ගුරුල්ගේම් තුළ පිහිටි අපුරු දක්ෂකමකි.”<sup>10</sup>

## මුදුගුණ සංවර්ණනාව

“පූරිසයදම්මසාරී” පද වර්ණනාව තේමා කරගත් ගුරුල්ගේම්න්ගේ අමාවතුරෙහි මුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණයන් සංපුරා වර්ණනාවට ලක් කළ තැන් අත්තේ ඉතාමත් සිමිත ප්‍රමාණයකි. මුදුන් වහන්සේගේ වරිත කරාවෙහි උපලක්ෂිත අදාන්තයන් දමනය කළ තැන් එම් දැක්වීමේදී ගුරුල්ගේම්න් ප්‍රස්තුතයට අදාළ විවිධ සිද්ධීම් එක් රස් කොට ඇත. යම් සත්ත්වයෙකු දමනය කළ අයුරු දක්වා ආදි ගබ්දයෙන් එවැනිම සත්ත්වයින් දමවාපු අපුරු තාමිකව දැක්වීමෙන් කතුවරයා මුදුන් වහන්සේගේ ගුණ ගායනා කිරීමට තිබු මග අපුරාගෙන ඇති බවක් දක්නට ලැබේ. අදාන්තයන් දමනය කිරීම වනාහි තුදෙක් මුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණයන්ගේම ක්‍රියා කළාපයකි.

බුදුන් වහන්සේ ඒ විෂම සත්ත්වයන් දමනය කරන්නට කවර මගක් යොදා ගත්තද ඒ සඳහා මූලික උපනිශ්චය නම් උන්වහන්සේ සතුව පැවති ආධ්‍යාත්මික ගුණ ධර්මයේම වෙත්. අනුන් කෙරෙහි උපන් අපරිමිත මෙත්‍රියෙන් අපරිමිත කරුණායෙන් උන්වහන්සේ ඒ සත්ත්වයින් කරා වැඩම කළේ මුවනට වැඩ සාදා දෙනු පිණිසය. රජ මුදුරෙන් මහ වනයටත්, මහ වනයෙන් යක්ෂ හවනයටත්, එයින් දෙවිලොවටත්, දෙවිලොවින් බඩිලොවටත්, බඩි ලොවින් නා ලොවටත්, වැඩම කොට විෂම පුරුෂයන්, විෂම සත්ත්වයන් දමනය කොට සමාජයටත් මුවනටත් දෙලෝ වැඩ සාදා දීම පිණිස බුදුන් වහන්සේ තරම් ත්‍රියාත්මක වූ පුද්ගලයෙකු සක්වලම නැති තරමිය. මේ උප්න කාලය, මේ සිත කාලය යනුවෙන් උන්වහන්සේ කිසි විටකත් කළුපනා නොකාට අවස්ථාව ලත් සැහින් මුවන්ගේ වාසස්ථානයට වැඩම කොට මුවන් සුවරිතයෙහි පිහිට වූ සේක. බුදුන් වහන්සේගේ එක්ම ගුණයකින්, එක්ම වදනකින් ලොවට වැඩ සැලැසෙන්නේ නම් උන්වහන්සේ ඒ සඳහා ත්‍රියාත්මක වූ සේක. එවැනි අවස්ථා ලිංග තොරතුරු රාකියක් අමාවතුරෙහි දක්නට ඇත්ත් බුදුන් වහන්සේගේ ආහ්‍යාත්තරික ගුණයන් පිළිබඳව දිරිය විස්තර අමාවතුරෙහි ඇතුළත්ව නැත. එවැනි ගුණයන් වර්ණනා කරන්නට කතුවරයාට ඉඩහසර ලැබුණද කතුවරයා තම සැකෙවි රිතිය අමතක කළේ නැත. සැකෙවි රිතියෙන් පරිපෝෂිත අමාවතුරෙහි බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ ගැයෙන්නේ කෙසේදැයි විමසීම අපගේ අහිප්‍රායයි.

පරසන්තාන දමන කථාවේදී කථාව ආරම්භ කරන්නේ දාන නම් ගුණ ධර්මය බුදුන් වහන්සේගේ මුවගත නාවන ආකාරයෙනි. බුද්ධත්වයට පත්වීමෙන් පසුව උන්වහන්සේ එමග ගමන් කිරීමේදී පුරුණය කරන්නට සිදු වූ ඒ දාන පාරමිතාවේ විවිධ අවස්ථාවන් සිහියට නැගෙන අපුරින් එම වර්ණනාව කොට ඇත.

“මෙසේ බුදුව උදන් අනා හිදු මම සිවුරාසුකි කප් සුවහසක් මේ පළග සඳහා දිවිමි. ඒ තාක් කල් මේ පළග සඳහා හිස් කඩා දින්මි. හද මස් උප්‍රාව දින්මි. රන්ලිය සයයින් වොර්තනා දැඩුවනුද නව යොවුනෙන් දිලිසෙන අගනානු අන්නට දස් කොට දින්මි. මෙහිම තිදු මාර විෂය කෙළුම්. මා මෙහි තුන්නහුගේ මනදාළ පිරිණ””

බුදුන් වහන්සේ ඒ උතුම් බුද්ධත්වය පාර්ථනා කළේ මෙවැනි දුෂ්කර දානාදී පාරමිතාවන් පුරුණය කිරීමෙනි. සාරාසංකොයා කළුප ලක්ෂයක් පුරාවට ආත්ම හාවයන්හිදී උන්වහන්සේ බුදු බව පතා ඇස්, ඉස්, මස්, ලේ පමණකුද නොව තම අදරි දැඩුවන්ද සයනෙහැති අමුවන් ද අනෙක වාරයක් දත් දුන් සේක. බුදු බව පැතිමෙහි පළමු පාරමිතාව ලෙස පිරු දාන පාරමිතාව මෙහිදී කතුවරයා සිහි කරන්නට ඇත්තේ දන් දීම පළමු කුසල කරුමය තිසා විය හැකිය. බුදුන් වහන්සේ බෝසන් කළුහිද එවැනි ගුණයන්ගෙන් පරිපෝෂිත වූයේ බුද්ධත්වය පවා ලැබූ සේක. බුද්ධත්වයට පත් උන්වහන්සේ ඒ දානය තව දුරටත් පුරුණ කරමින් ඒ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පිරිපුන් සේක.

බුද්ධත්වයට පත්ව තම පළමු ධර්ම දේශනය පවත්වන්නට බරණැස ඉසිපතනාරාමයට වඩින බුදුන් වහන්සේ නොපිළිගන්නට පස්වග තවුසේ කටිකා

කරගනු ලැබූහ. බුදුන් වහන්සේ ඔවුනගේ අදහස් දැන ඔවුනට මෙත් වැඩු අයුරුත් කරුණාව දැක්වූ අයුරුත් ගුරුල්ගෝලීන් පරසන්තාන දමන කරාවේදී අවධාරණය කරන්නේ මෙයිසේය.

"මුදුන් ඔවුන් අදහස් දැන හැම සතුන් කෙරෙහි පැනිරු සිටි මෙත් සින් හතුලවා ඔවුන් කෙරෙහි පැවිත්වූහ. ඔවුහු බුදුන් වඩුන් වඩුන් තමන්ගේ කාරිකායෙහි නොසිටියැහි පුනස්ථෙන් තැඟී ගොස් වැදැ පා සිවුරු ගෙන වඩා හිඳුවා පා දෙවා"<sup>12</sup>

බුදුන් වහන්සේගේ මෙත්තිය වනාහි හැම සතෙකු උදෙසාම ඒකාකාරීව පවතී. තමන්ගේ ආගමනය ප්‍රතික්ෂේප කරන බව දැන දැනත් බුදුන් වහන්සේ ඔවුන් වෙත වැඩිම කළේ ඔවුන් වෙනුවෙන් උපන් මෙත්තියෙනි. මෙහිදී කොළඹයේ තවිසාගේ සට්‍රිමරුත් බිඳ හෙළිමේ වාසනා ගුණය ද බුදුන් වහන්සේ සිහිපත් කරන්නට අතු. එමතුද නොව තමන් බුදුවන්නට වෙර දරන යුතෙයේ හෙවත් දුෂ්කර ක්‍රියා කරන සමයෙහි තමනට උපකාර කළ ඒ තවුසන්ට පළමුව පිහිට විය යුතු යැයි තිරණය කළේ එබැවිනි. එමහින්ද බුදුන් වහන්සේගේ කානෙස්පකාරී ගුණය ප්‍රකට කෙරෙයි.

අජාසන්ත රජතුමා දෙවිදතුන්ගේ තියමය පරිදී ආනන්තරිය පාප කරමයට බට අයෙකි. බුදුන් වහන්සේටද නොයෙක් ගැහැටු පැමිණ වුත්යේ විය. රජ බවට පැමිණ පියා මැරු ගෙෂකය තිවා ගත නොහි විවිධ ඉස්තාවරුන් සොය සොයා ගොස් විවිධාකාරයෙන් ඔවුනගේ දුරුණනයන් පිළිගත්තද මහුගේ සිතට කිසි සොමිනසක් නොවිය. රාජ සහාවේදී නොයෙක් ඉස්තාවරුන්ගේ ගුණ අසා නොපැහැදි බුදුන් වහන්සේ වෙත පිය ගමන ගුරුල්ගෝලීන් රාජ දමන කරාවෙන් තිරුපණය කරයි. එහිදී ජීවකගේ මුවගට බුදු ගුණ නාවා ඇත්තේ මෙයිසේය.

"අප බුදුනගේ ගුණ කියමි. එකක සින් ඇතිවැ අස මහරජ සි බුදුන්ගේ ගුණ කියන්නායු

අයං දෙව හගවා සම්මා සම්බුද්ධේ අම්හාකං අම්බවනේ විහරති. මහතා හික්වූ සංස්කෘති සඳුදී. අඩියිනොලයෙහි හික්වූ සතෙහි තං බො පන හගවන්තං ගොතමං එවං කළුනාතො කින්ති සඳුදා අවහුග්ගතො... ඉති පි සො හගවා අරහං ..... බුද්ධේ හගවාති තං දෙවා හගවන්තං පයිරුපාසති."<sup>13</sup>

ජීවකතුමා මෙසේ බුදුන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්ම අජාසන්ත රජතුමා ප්‍රිති ප්‍රමෝදයට පත්විය. දෙවි මිනිස් ආදි සත්ව ප්‍රජාව තුළ පැනුරුණු කිතුගොස් ඇති හාගාවතුන් වහන්සේ නව අරහාදී ගුණයන්ගෙන් යුතුක් බව මුලාගු පාය උපයෝගි කර ගෙන කරන බුදු ගුණ වැනුමක් ඉහත පායියෙන් දිවතිනය.

"රජ බුදුන්ගේ ගුණ අසන් අසන් සියල් සිරිරු පස්වනක් ප්‍රිතින් අතුරු නැතිවැ පිරි ගියේ. නේ එම විගස බුදුන් කරා යා යටිවැ මා වෙලේ බුදුන් කරා යන්නා හට"<sup>14</sup>

ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙන් බුදුගුණ අසන අරාසන්ත රජතුමාගේ වින්ත සන්තානයේ පහළ වූ ප්‍රමෝදය යට ජේදයෙන් ප්‍රකාශිතය. අනෙක් මිනිස්තු අනෙක් ගාස්තාවරුන්ගේ ගුණ ගයන අරාසන්ත. රුජට එවැනි ප්‍රිති ප්‍රමෝදයක් තොවීය. එහෙත් දෙවි බම මිනිස්තුට ප්‍රිය වූ ඒ සන්ත්වයන් අතර කිතුගොස් පැහැර ඇති බුදුන් වහන්සේගේ ඒ ආධ්‍යාත්මික හා වෙනත් ගුණ ධර්ම පිළිබඳ අසන රජතුමා ඒ මොහොතොහිම බුදුන් වහන්සේ කරා යාමට සිත් පහළ කරවීය. එසේම එහිදී අරාසන්ත රජතුමා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශ කරන්නේ බුදුන් වහන්සේ කරා යාමට "අතුන් සාදවපි" යනුවෙනි. උත්තමයන් කරා යන කළ උත්තම යානයකින් යා යුතුයැයි අරාසන්ත රජතුමා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශ කරන්නේ බුදුන් වහන්සේගේ ඒ ගුණ ධර්මයන් පිළිබඳව ඇති වූ හක්තිය හා ගොරවයද පෙරදුරී කරගෙනය. පියා මරණයට පත් කළ අරාසන්ත රජතුමා පවා ඒ මහාකාරුණිකයන්ගේ ගුණ අසා පැහැදු බුදුන් වහන්සේ දක්නට යාමට කුමැත්ත ප්‍රකාශ කරන්නේ බුදු ගුණයෙහි අතන්තාපරිමාණ බල විශේෂය තිසාවෙනි. බුදුන් වහන්සේගේ තාදී ගුණය පිළිබඳව රජතුමාගේ පැහැදුම කනුවරයා ප්‍රකාශ කරන්නේ මෙයේය.

"බුදු ගුණ අවින්තා පරිදී මම් දැන් දන්මි. මා සේ බුදුනට අපරාධ කළ කෙනෙක් නම් නැති. මාමැ විසින් බුදුන්ගේ අක්වටා රජ මරණ ලද දෙවිදත්තු කියමන් ගෙනැ දුනුවායන් මෙහෙය වීමි. නාලාගිරි විහිදී වීමි. මා තිසාය දෙවිදත්තු ගල්කුළ වුහුවුයේ මෙසේ අපරාධ ඇති මට බුදුනු ප්‍රිය තෙපුල් කරන දැය. අහෝ! යහපත! බුදුනු පස්වැදුරුම් තාදී ගුණයෙහි පිහිටියාහ. මෙබදු ගුණ මුහුදු සරිරුන් තබා බැර සරිරුන් පිරිසෙස්සමිහයි සෞම්නස්ව" <sup>15</sup>

අරාසන්ත රජතුමා තමන් දෙවිදත්න්ගේ අවවාද පිළිගෙන බුදුන් වහන්සේට කළ අපරාධයන් පිළිබඳව ගෝකී වන බව මහුගේ ප්‍රකාශයෙන්ම ඉදිරිපත්කාට දක්වන්නට කතුවරයා පෙළඳී ඇත්තේ බුදුන් වහන්සේගේ අභාධාරණ වූ තන් ආධ්‍යාත්මික ගුණයන් පිළිබඳව පායිකයාට මතා අවබෝධයක් ලබා දීමටය. එමතු ද නොව එමගින් බුදුන් වහන්සේ කෙරෙහි පායික ජනතාව තුළ ගුද්ධා හක්තිය ජනිත කරවීමටය. මෙසේ බුදුන් වහන්සේට අපරාධ කළ තමා බුදුන් වහන්සේ හමු වීමට පිය කළ සෙනෙහැනි පියෙකු තම දරුවන්ට ආමත්ත්‍රණය කරන අයුරෙන් බුදුන් වහන්සේ අරාසන්ත රුජට ආමත්ත්‍රණය කළ අයුරු සිහිපත් කරන රජතුමා බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණයෙහි විශ්මයාව එළවයි. එමතුද නොව මෙවැනි ගුණයෙන් සපිරි ගාස්තාවරයෙකු ලය සිටියදී ගුණ ඇතැයි දුර ගාස්තාන් සෙවීමෙහි ගෝකී වන බවක් ද එහින් ප්‍රකාශිතය. කතුවරයා මෙහිදී "ගුණ මුහුදු" යන රුපකාලාකාරයද අරාසන්ත රුජගේ මුවට තාවයි.

බුදුන් වහන්සේ මරා බුද්ධත්වය ලබා ගන්නට දෙවිදත් තෙරුනට උපකාර කළ අරාසන්ත රජතුමාටන් බුදුන් වහන්සේ එක්ම මෙන් සිත පැහැර වූ සේක. අටවේ දහමින් කම්පා නොවූ බුදුන් වහන්සේ තමනට අපරාධ කළවුන්ටද, තමනට සංග්‍රහ කළවුන්ටද එකම මෙන් කරුණා ගුණයෙන් පිහිට වූ සේක. බුදුන් වහන්සේගේ ඒ

තාදී ගුණය තියා දෙලෝ පූහ සිද්ධිය සිද්ධ කරගත් සත්ත්වයින් බොහෝය. ඒ මුදු ගුණයෙහි තරම සිහිපත් කරන්නන්ට ද උතුම් අමා මහ නිවන් ලැබෙන්නේය. අරාසත්ත රජතුමාට මුදුන් වහන්සේ හමුවීමෙන් ලත් ප්‍රයෝගන කියා කතුවරයා මුදු ගුණයෙහි මහාත්ම්‍යත්වය මනාව පැහැදිලි කරයි.

"මෙම රජ පියා මැරු තැන් පටන් ගෙන ය දාචල් තිදි තොලැබෙයි. මුදුන් කරා එළඹ මිපුරු බස් ඇති ධම් දෙපුන් ඇසු තැන් පටන් ගෙන තිදි ලද තුනුරුවන්ට මහන් සත්කාර කළේ. පුහුදුන් සයැහැවනුන් කෙරෙහි මේ රුපු හා සමයේ තැනි අනාගතයේ විදිත වෙසෙන් නම් පසේ මුදුව පිරිනිවෙයි."<sup>16</sup>

මුදුන් වහන්සේ අරාසත්ත රජතුමා වෙත දැක්වූ ගුණ බෙලෙන් පූව තිදි ලද්දේය. රුපු පුහුදුන් ජනයා අතර ගුද්ධා ගුණයෙන් අගුස්ථානයට පත් වන යේ සිත පැහැදිවිය. ආනන්තරිය පාප කරමයක් කළද අවසානයේ විජිතාවී නම් පසේ මුදුව පිරිනිවන් පැමුව ඉඩ සලයා දුන්නේද මුදුන් වහන්සේමය. මේ උන්වහන්සේගේ ආධ්‍යාත්මික ගුණයන්ගේ මහිමයයි.

මුදුන් වහන්සේගේ තාදී ගුණය මොනවට ඉස්මතු කොට දැක්වෙන වර්ණනයන් ලෙස ආලවක දමන කපාව අගය කළ තැකිය. මුදුන් වහන්සේ ආලවකයාගේ හවනට ගොස් දම් දෙසන්නේ ඒ වෙළාවට අලවු යකු පැමිණේ. විවිධ ප්‍රාතිඵාරයයන් පැවද අලවු යකුගේ එම විකුමයන් මුදුන් වහන්සේට විකුමයක් තොවිය. ඉන් පසු යකු මුදුන් වහන්සේට තම හවනෙන් පිටවීමටත් ඇතුළු වීමටත් තෙවරක් අණ කරයි. එම අණ පිළිගත් මුදුන් වහන්සේ සිවිවනුව තම අධිජ්‍යාන බලයෙන්ම එහි රදී සිටි සේක. මේ අවස්ථාව ඉතාමත් රසවත්ව නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීමට අමාවතුර කතු සමත් වී ඇති.

"මේ මහණ මෙශ්‍රී විභාරයෙන් යුත්තයි. මෝහට රෝස් උපද්‍යා මෙශ්‍රීන් තොරකාට පිවමැනවයි සිතා මහණ මා තො අනු දත් මාගේ හවනයට වැද ගේ හිමික්සු සෙයින් අනුන් මිනිස් පිරිස් මැද භූන්නෙහි. මේ මහණහට යුත්ත තො වෙයි. අදත්තාදාන පරිහෝග හා ස්ත්‍රී සංසරය. ඉදින් තෝ මහණ දම් සිටියේ විහි නම් නික්ම යා මහණ යි කිය. එකල්හි මුදුපු "යමෙක් තදවී නම් තදවී විනය තො කොට තැක්ක. යම් සේ වණ්ඩ වූ බල්ලක්සු නාසායෙහි පින් මුන්කල ප්‍රවණ්ඩ වේද මෙශ්‍රී වන්නා හා විනය වෙයි සිතා "ඉතා මැනවිය" පිය තෙපුලෙන් උනුගේ තෙපුල් සිවිස ගෙන් නික්මුණුණු."<sup>17</sup>

අලවු යකු කළ විකුමයන් මුදුන් වහන්සේට කිසිදු උපද්‍යායක් තොස්මට හේතුව උන්වහන්සේ සතු වූ මෙශ්‍රී බලයයි. ඒ බව දත් අලවු යකු මුදුන් වහන්සේ වෙහෙසන්නට ගත් අනෙක් මගකදී මුදුන් වහන්සේගේ තාදී ගුණ පෙරට එයි. අදත්තාදානයන් ස්ත්‍රී සංසරයන් මහණ වැන්නුවන්ට තොරසි බව අලවු යකු ප්‍රකාශ කරන්නේ මුදුන් වහන්සේගේ තත් මෙශ්‍රී බලය බිඳ දමන්නට වුවද එනුවක් කර

ගැන්මට අලවු යකුට නොහැකි විය. හවනට ඇතුළු වන්නේන් රෝෂයෙන් පිරුණු අලවු යකුගේ සිතට සහනය සැලයීමේ උදාරතර කරුණායෙනි. එහෙන් අලවු යකු සිතන්නේ වෙනකකි. මහුගේ සිතුවිල්ල ගුරුල්ලගේමින් මෙසේ විස්තර කරයි.

“මේ මහණ කිතරිය. එක් තෙපුලෙන්ම නික්මින. මෙසේ සුවයෙන් නික්මෙන මහණු අකාරණයෙහි මම සියලු රු යුද්ධ කෙරෙමියි මෙලෙක් සින් ඇතිවැ නැවත සිති. “මේ මහණ සුවව භාවයෙන් නික්මින, හෝ කෙළුයෙන් නික්මින, හෝ විමසුව මැනවයි සිතා එව මහණ සි කිය... මේ මහණ සුවවය. නික්මෙයි කි කල නික්මෙයි. වද සි කි කල වදී. මේ මහණහු සියලු රු ඇවිදුවා ලෙඩ කොට....”<sup>18</sup>

මුදුන් වහන්සේගේ ආහාරන්තරික ගුණ ධර්මයන් පිළිබඳ විමසීමක් කරන අලවු යකු මුදුන් වහන්සේ ඇවිදුවා ලෙඩ කොට ජීවිතක්ෂයට පත් කරවීමට සිතිය. මේ වැනුමෙන් අපට පැහැදිලි වන්නේ ආලවක යක්ෂයාගේ මුවට නාවන උද්වේග කර වදන් භා දැමුණු වදන් තුළින් මුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ වැනුමකට කතුවරයා ඉඩ හයර ලබා ගෙන ඇති බවයි. අලවු යකු රෝෂයෙන් මුදුන් වහන්සේට බැනා වැදුනා ඒ එක් එක් වදනාකුද කම්පා නොවී මෙන් වඩා සිමීමට මුදුන් වහන්සේ කාරුණික වූහ. අලවු යකු මුදුන් සරණ ගොස් අවසානයේ මුදුන් වහන්සේට ස්තොනා ගයන්නේය. එපමණකින් පමණක් නතර නොවූ අලවු යකු සේවාන් මාර්ගයට පිළිපන්නේ වන. මුදුන් වහන්සේට වෙටර බැඳ දෙපයින් අල්වා පරසක්වල ගසමියි කියා ආ යකු කෙරෙන් තාප්තියක් හෝ දොම්නසකින් යුක්ත නොවී තාදී ගුණයෙන් මුදුන් වහන්සේ යුක්ත වූ බව ඒ ආලවක දමන කජාවෙන් මනා ලෙස නිරුපිතය. අලවු යකු සේවාන්ව අවසන කරන ස්තේනු පායන්ගෙන් මුදුන් වහන්සේගේ ඒ ආධ්‍යාත්මික ගුණ ධර්මයන් මනාව විවරණය කෙරේයි.

“මුදුනු මට වැඩ සඳහා අලවු තුවරට වැඩියහ. යම් තහැක්සි දුන් දැනැවැනි එල මහන් වේද මම ඒ අද දන්මි.”<sup>19</sup>

මේ අලවු යකු දමනය වීමෙන් පසු කළ ප්‍රකාශයයි. මුදුන් වහන්සේගේ අනත්තාපරිමාණ ගුණයන්ගෙන් ගාන්තිය ලබා ගත් අලවු යකුගේ සුඛ විහරණයෙහි තරම එම ප්‍රකාශයන් මනාව පැහැදිලි වේ. ඇවිදුවා විඩා කොට දෙපයින් අල්වා පරසක්වල ගසමිහයි කිදු අලවි යකුගේ මුවින් මෙවැන්නක් පිට විමට මුදුන් වහන්සේ පැවති විකුමයක් නැත. ඔහුට කරුණාව උපද්‍රවා මෙන් පත්තරුවා දම් දෙසා සරණ සිල් පිහිට විය. ගුරුල්ලගේමින් මෙම වර්ණනා මාර්ගයෙන් ඒ අනත්තාපරිමාණ මූතිදුෂුගේ ගුණ සංවර්ණනාවට මග පාදා ගති. එපමණක්ද නොව නාලාගිරි දමන කජාවෙදී වෙශ්ඨ වූ පරැශ වූ හස්ති රාජයාට මෙන් උපද්‍රවන අපුරු පහත වැනුමෙන් පෙනේ.

“මුදුනු නාලාගිරි උදෙසා මෙන් පත්තරුවා ඉතා මියුරු ගොස් හඩ විහිද නාලාගිරිය තා සොලොස් කළක් රා පොවා මත් කරන්නාඟු අනෙකක්හු ගන්නට කළඟු නොවති. මා ගන්නට කළඟු වෙති. අකාරණයෙහි කකුල් කළකුරුවා නොඇවිද මොඩ එ සි වදාලන.”<sup>20</sup>

රා මතින් මත් වූ නාලාගිරි බුදුන් වහන්සේ වෙනුවෙන් මහ මගට එවිය. නාලාගිරි ඇතුට බිඳේ දුවන එක මවකගේ ඇකුයෙන් වැළැමුණු දරුවාගේ දිවී තොරකරන්නට සැරපුණු කළේහි උං කෙරේ මෙන් සිත් පෙරදැරිව මෙහි එවයි ඇමතීය. මදයෙන් මත්වූ වණ්ඩි හස්ති රාජයා දමනය කරන්නට බුදුන් වහන්සේ යොදා ගන් වෙනත් කුමෝපායක් තැත. එකම මග වූයේ දෙසහසු ලෝක ධාතුවෙහි සියලු සතුන්ගේ මෙන් බලය එකතු කොට බුදුන් වහන්සේගේ මෙන් බලය හා කිරා බැඳුව ද සම කළ නො හැකි වූ ඒ මෙන් බලය පැනිර වීම පමණි.

"බුදුන් තෙදින් සිදිහිය පුරාමද ඇත්තේ අතභා කන්පන් සලමින් ගොස් බුදුන් පා පිට බැඳ නොති"<sup>21</sup>

බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික බලයෙන් හා රුපාශ්‍රිය බල මතිමයෙන් ඇතු දාමාපු අපුරු කතුවරයා කියන්නේ එසේය. සංවර වූ සංයම වූ කිකරු වූ තුඩා ඇත් පොවිවකුගේ ස්වරුපය ඒ වර්ණනාවේ අන්තර්ගතය. මහා මෙසයක් ගර්ජනා කරමින් පෙරලෙන්නාසේ වූ මතැත්තෙම බුදු ගුණයෙන්ම ඇත් පොවිවකු වූ සැටි පායික සිත්හි විතුණුය කරමින් කරනු ලබන බුදුගුණ වර්ණනාව විශේෂයෙන්ම පායික සිත්හි හක්තිය හා ගුද්ධාව ජනනය කිරීමෙහිලා පොනොනා වර්ණනාවකි.

අමාවතුර කතුවරයා බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ වර්ණනා කළ අපුරු ඉහත තොරතුරුවලින් පෙනේ. කතුවරයාගේ ඒ වර්ණනා මාර්ගයේදී තමාගේ ප්‍රතිඵා පායිය අමතක නොකළ බැවින් වැඩි විස්තර ඇතුළත් කොට තැත. විටෙක කතුවරයා බුදුන් වහන්සේගේ ඒ උදාර ආධ්‍යාත්මික ගුණ ධර්මයන් නිරුපණය කරන අතර තවත් විටෙක බුදුන් වහන්සේගේ දැමුණු සත්වයන්ගේ මුවගට නාවන වැදන් වැළැකින් දිවනින කරවයි. ඉතා කෙටි වැනුම් තියරක් යොදා ගන්නද ගුරුලිගෙළින් අමාවතුරයිදී බුදුන් වහන්සේගේ යම් ආධ්‍යාත්මික ගුණ ධර්මයක් දිවනින කරවිය හැකිනම් ඒ සඳහා ඉඩ ප්‍රස්ථා ලබාගෙන ඇත. ආලවක දමන කතාව ඒ සඳහා තිදුපුනකි. බුදුන් වහන්සේගේ මෙන්තා කරුණාදී ගුණ ධර්මයන් ද අවලෝ දහමින් කම්පා නොවීමේ තාදී ගුණය ද වීරයය හා අධිෂ්ථානය වැනි විවිධ ගුණ ධර්මයන් ද එක් ම කතාවකින් දක්වා ඇත. මේ අනුව අපට තීරණය කළ හැකි වන්නේ ගුරුලිගෙ ර්මින් තම ගුන්ප්‍රමාණයටත්, වස්තු විෂයටත්, ගැලුපෙන සේ අනන්තාපරිමාණ බුදුගුණ ගැන ප්‍රකාශ කර ඇති බවයි. දිර්ස විස්තර වර්ණනා නො වැවත් අමාවතුරේ වැශෙන යට දැක් වූ වර්ණනාවන් පායික ජනයාගේ සිත් සතන් තුළ බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ඒ උදාරතර ආධ්‍යාත්මික ගුණ ධර්මයන් කෙරෙහි පහදවාලීමෙහි සමත්කම් ඇත්තේය.

### ආන්තික සටහන්

- 1 අමාවතුර, සංස්:- වැළිවිටියේ සෝරත හිමි, 1972, අහය ප්‍රකාශකයේ, ගල්කිස්ස, ප.අ. 01.
- 2 -මං-, ප.අ. 212.
- 3 අමාවතුර (ප්‍රස්තාවනාව) සංස්:- සිරි තිලක සිරි, ප්‍රේමදාස, මතම්පේරි, 2009, රත්න පොත් ප්‍රකාශකයේ, ප.අ.01.
- 4 -මං-, ප.අ. 211.
- 5 විකුමසිංහ, මාරුන්, සිංහල සාහිත්‍යයේ නැගීම, 2008, සරස, පොදුගලික සමාගම, රාජකීරිය, ප.අ. 95.
- 6 විමලවිංග හිමි, බද්දේගම, සිංහල ගුන්ප විවාරය, 1964, අනුල මූල්‍යකාලය, කොළඹ, ප.අ. 205.
- 7 ධරුමසිරති ශ්‍රී නිවන්දම, සිංහල සාහිත්‍යයේ ස්වරුණ පුගය, 2002, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, ප.අ. 91.92.
- 8 විකුමසිංහ, මාරුන්, සිංහල සාහිත්‍යයේ නැගීම, 2008, සරස පොදුගලික සමාගම, රාජකීරිය, ප.අ. 92-103.
- 9 අමරවිංග හිමි, කොත්මලේ, සිංහල සාහිත්‍ය ලකා, 2000, ඇස්. ගොබලේ සහ පහැදරයේ, කොළඹ 10, ප.අ. 51.
- 10 ධරුමසිරති ශ්‍රී, නිවන්දම, සිංහල සාහිත්‍යයේ ස්වරුණමය පුගය, 2002, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙශීවල, ප.අ. 92.93.
- 11 අමාවතුර, සංස්:- වැළිවිටියේ සෝරත හිමි, 2000, එස්. ගොබලේ සහ පහැදරයේ, ප.අ. 21.
- 12 -මං-, ප.අ. 23.
- 13 -මං-, ප.අ. 73.
- 14 -මං-, ප.අ. 80.
- 15 -මං-, ප.අ. 84.
- 16 -මං- ප.අ. 87.
- 17 -මං-, ප.අ. 173.
- 18 -මං-, ප.අ. 173.
- 19 -මං-, ප.අ. 174.
- 20 -මං-, ප.අ. 164.
- 21 -මං- ප.අ. 164.